

210721  
201507110  
wif

62:5000.00

# මහජය ජල පෝෂක ප්‍රදේශයේ පාංශු බාධනය පිළිබඳ හුගෝලීය තොරතුරු පද්ධතිය ආග්‍රයෙන් අධ්‍යයනයක්

## දිසානායක මුදියන්සේලාගේ

සංජීව ලසන්ත බණ්ඩාර දිසානායක

ଲିଙ୍ଘାପଦ୍ଧିତ ଅଂକଟ 1802SS2012001



දැනපත

2014

Library - USJP



210721

210721

මහමය ජල පෝෂක පුද්ගලයේ පාංශු බාධනය පිළිබඳ  
හුගේලීය තොරතුරු පද්ධතිය ආශ්‍යයනෙක්

චි.එම්.එස්.එල්.ඩී. දිසානායක

සංකීත්පය

ස්වාභාවික හෝ මානව ක්‍රියාකාරකම හේතුවෙන් පස පිහිටි ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගමන් කිරීම පාංශු බාධනය ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. පාංශු බාධනය ස්වාභාවික ක්‍රියාවලියක් වන අතර ඇතැම් මානව ක්‍රියාකාරීන්වයන් මෙම ස්වාභාවික ක්‍රියාවලිය වේගවත් කිරීමට බලපායි. පාංශු බාධන ක්‍රියාවලිය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක හතරක් ඇති අතර එවා නම් ගලන ජලය, සුළුග, සාගර තරුණ හා මහා පරිමාණ අධිස්ථානයන් නොවා ගැනීමෙන් උග්‍රයෙක් ය. ශ්‍රී ලංකාවේ පාංශු බාධනය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ ගලන ජලයයි.

අධ්‍යයන පුද්ගලය ලෙස මහමය ජල පෝෂක කළාපය තොරාගෙන ඇති අතර එය මධ්‍යම පලාතේ තුවරඹිලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, දෙල්තොට, පානහේවාහුට, දොඩ්ව හා කොත්මලේ යන ප්‍රාදේශීය ලේකම කොට්ඨාය පහක ව්‍යාප්ත ව.කි.මි 120 ක භූමි හායෙක් පුරා පැතිර ඇති අතර ග්‍රාම නිළධාරී වසම 110 ක් මීට ඇතුළත් වේ.

මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ ජල පෝෂක පුද්ගලයක පාංශු බාධිත මූලාශ්‍ර හඳුනා ගැනීම හා කළාප වෙන්කිරීම සඳහා හුගේලීය තොරතුරු පද්ධතිය හාවිතයෙන් ආකෘතියක් නිර්මාණය කිරීමයි.

අධ්‍යයන ක්‍රමවේදය ලෙස, පාංශු බාධනය කෙරෙහි බලපාන අවකාශය දත්ත හා අනෙකුත් අවකාශය නොවන දත්ත හුගේලීය තොරතුරු පද්ධතිය (GIS) ඇසුරින් බහුවිධ සාධක සමික්ෂණ ක්‍රමය යටතේ (Multi Criteria Decision Making – MCDM) විශ්ලේෂණය කළ අතර අවසන් ප්‍රතිඵලය Google Earth හරහා ද්‍රීපත පරික්ෂණයට හාජනය කරන ලදී. මෙම ක්‍රමවේදය ඇසුරින් පාංශු බාධිත කළාප හඳුනා ගැනීමේ GIS ආකෘතිය නිර්මාණය කළ අතර

නියැදි සමික්ෂණ ක්‍රමය යටතේ තොරාගත් ග්‍රාම නිලධාරී වසම පහක් ඇසුරින් ප්‍රශ්නාවලි ක්‍රමය යටතේ අවශ්‍ය දත්ත රස්කරන ලදී.

මෙම පර්යේෂණය සඳහා ප්‍රාථමික හා ද්වීතීක දත්ත යන දත්ත වර්ග දෙක ම හාවිත කරන ලදී. අධ්‍යයනයට ප්‍රාථමික දත්ත ලබාගැනීම සඳහා තොරාගත් ප්‍රජාවකට සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන නිලධාරීන් පිරිසකට යොමු කරනු ලබන ප්‍රශ්නාවලි සහ ඔවුන් සමග කෙරෙන සම්මුඛ සාකච්ඡා මගින් තොරතුරු ලබාගත් අතර මිට අමතරව ක්ෂේත්‍ර නිරීක්ෂණ හරහා ද අවශ්‍ය දත්ත රස්කරන ලදී. තවද MCDM ක්‍රමවේදය සඳහා Global Position System (GPS) උපකරණය හාවිතයෙන් ස්ථානීය දත්ත (Point Data) ලබාගන්නා ලදී. ද්වීතීක මුලාශ්‍ර ලෙස ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 1:50,000 සිතියම් හා අනෙකුත් ආයතන සතු දත්ත හාවිතකර ඇත.

පාංශු බාදන ආකෘති ගොඩනැගීම සඳහා මෙවලමක් ලෙස තුශේලීය තොරතුරු පද්ධතිය යොදාගත හැකිය. එමෙන්ම කාලීන වගයෙන් වෙනස්වන දත්ත යාවත්කාලීන කරමින් පාංශු බාදනයේ කාලීන වෙනස්කම් හඳුනා ගැනීමට ආකෘතිය යොදාගත හැකිය. පාංශු බාදනය සඳහා බලපාන සාධක වෙන් වෙන් වගයෙන් ගෙන අධ්‍යයනය කිරීම වෙනුවට සියලුම සාධකයන් අධ්‍යයනය කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි අතර ඒ මත පදනම්ව අනුගමනය කළ හැකි හා අනුගමනය කළ යුතු පාංශු සංරක්ෂණ ක්‍රමෝපායයන් නිර්ණය කිරීමේ හැකියාව ඇත.

යොමු වවන - පාංශු බාදනය, සංවර්ධනය, පස, කැපිකර්මාන්තය, GIS

## පටුන

කර්තාන්ව සහතිකය	i
උපදේශකතුමාගේ සහතිකය	ii
උපකාරානුස්මාතිය	iii
පෙරවදන	iv-vi
පටුන	vii-x
කෙටි යෙදුම්	xi
වග නාමාවලිය	xii-xiii
රුප සටහන් නාමාවලිය	xiv - xvii
සාරාංශය	xviii - xxviii

පළමු පරිචේෂ්දය - හැඳින්වීම	1 - 13
1.1 හැඳින්වීම	1 - 3
1.2 පර්යේෂණ ගැටුව	3 - 4
1.3 අධ්‍යාපනයේ වැදගත්කම	4 - 13
1.4 පර්යේෂණයේ අරමුණු	13
 දෙවන පරිචේෂ්දය - පස, පාංශ බාධනය හා පාංශ බාධන ආකෘති හාවතය හඳුනාගැනීම	14 - 63
2.1 පස නිර්මාණය වීම හා එහි හෝතික ලක්ෂණ	
2.1.1 පස හා පස නිර්මාණය වීම	14 - 17
2.1.2 පසෙහි හෝතික ලක්ෂණ	17 - 25
2.2 පාංශ බාධන කාරක	25 - 28
2.3 පාංශ බාධනය හා බාධන ක්‍රියාවලියේ පසුබීම	28 - 40
2.3.1 පාංශ බාධනයේ ගෝලීය පසුබීම	33 - 38
2.3.2 ශ්‍රී ලංකාවේ පාංශ බාධනය හා එහි ඉතිහාසය	38 - 40

2.4 පාංශු බාදනය මැතිම හා පාලනය සඳහා ඇති උපක්‍රම	41 - 50
2.4.1 පාංශු සංරක්ෂණ ක්‍රමෝපායන්	43 - 44
2.4.2 පාංශු සංරක්ෂණයේ නීතිමය පසුබිම	44 - 46
2.4.3 පාංශු සංරක්ෂණ ව්‍යාපෘති හා මූලධර්මයන්	46 - 50
2.5 පාංශු බාදනය ආකෘති සඳහා GIS හාවිතය	50 - 63
 තෙවන පරිචේෂ්‍ය - ක්‍රමවේදය	64 - 80
3.1 අධ්‍යයන පුද්ගල තෝරාගැනීම	64 - 67
3.2 තියදිය තෝරාගැනීම	67 - 68
3.3 දත්ත රස්කිරීම	68 - 73
3.3.1 ද්විතියික දත්ත රස් කිරීම	68 - 71
3.3.2 ප්‍රාථමික දත්ත රස්කිරීම	71 - 73
3.4 දත්ත විශ්ලේෂණය	73 - 80
3.4.1 ආකෘතියේ මූලික දත්ත සැකසීම	75 - 77
3.4.2 ආකෘතිය නිර්මාණය කිරීම	77 - 80
 හතරවන පරිචේෂ්‍ය - අධ්‍යයන පුද්ගලයේ හොඨතික ,සමාජ-ආර්ථික හා සංස්කෘතික පරිසරය	81 - 106
4.1 අධ්‍යයන පුද්ගලයේ හොඨතික පසුබිම	81 - 97
4.2 අධ්‍යයන පුද්ගලයේ සමාජ-ආර්ථික පරිසරය	97 - 108
4.2.1 ජනසංඛ්‍යාව පිළිබඳ තොරතුරු	98 - 101
4.2.2 රැකියා තත්ත්වය හා ජීවනෝපාය ක්‍රමවේදය	101 - 104
4.3 ඩුම් පරිහොශය පිළිබඳ තොරතුරු	104 - 106

<b>පස්වන පරිචීදය - පාංශ බාධාය හඳුනා ගැනීම සඳහා ආදර්ශකය</b>	<b>107 - 164</b>
<b>ගොඩනැගීම</b>	
5.1 ආදර්ශකය හැඳින්වීම	107 - 108
5.2 ආදර්ශකය සඳහා යොදගතු ලබන දත්ත	108 - 109
5.3 ආදර්ශකයේ මූලික දත්ත පදනම් කරගනීමින් සිතියම් නිර්මාණය	109 - 122
5.3.1 ජල පෝෂක ප්‍රදේශ සිතියම් නිර්මාණය කිරීම	109 - 110
5.3.2 ගංගා ජාලය ගංගා ජාලය දැක්වෙන සිතියම් නිර්මාණය කිරීම	110 - 111
5.3.3 භූමි පරිහේශය භූමි පරිහේශය දැක්වෙන සිතියම් නිර්මාණය කිරීම	112 - 113
5.3.4 මාර්ග ජාලය දැක්වෙන සිතියම් නිර්මාණය කිරීම	113 - 115
5.3.5 ජන සනත්වය දැක්වෙන සිතියම් නිර්මාණය කිරීම	115 - 117
5.3.6 වර්ෂාපතන ව්‍යාප්තිය දැක්වෙන සිතියම් නිර්මාණය කිරීම	117 - 119
5.3.7 බැඳුම් කළාපය සිතියම් නිර්මාණය කිරීම	120 - 121
5.3.8 පාංශ කළාපය සිතියම් නිර්මාණය කිරීම	121 - 122
5.4 දත්ත නැවත වර්ග කිරීම (Reclassify)	123 - 139
5.4.1 භූමි පරිහේශය නැවත වර්ග කිරීම	124 - 127
5.4.2 මාර්ග ජාලය නැවත වර්ග කිරීම	127 - 129
5.4.3 ගංගා ජාලය නැවත වර්ග කිරීම	129 - 130
5.4.4 ජනසනත්වය නැවත වර්ග කිරීම	131 - 133
5.4.5 වර්ෂාපතනය නැවත වර්ග කිරීම	133 - 135
5.4.6 බැඳුම් කළාපය නැවත වර්ග කිරීම	135 - 137
5.4.7 පාංශ කළාප නැවත වර්ග කිරීම	137 - 139
5.5 සිවිරස් දත්ත නිර්මාණය කිරීම	140 - 143
5.6 විශ්ලේෂණ දුරාවලිය	143 - 144
5.7 ද්විත්ව සාධක සංස්කීර්ණ නාජාසය (Pair Wise Comparison Matrix)	145 - 148
5.8 ආදර්ශකය නිර්මාණය කිරීම	148 - 155
5.9 ආදර්ශකයේ වලංගුහාවය විමසීම	155 - 164

හයවන පරිචීදය - පාංශු සංරක්ෂණය හා කළමනාකරණය	165 - 188
6.1 පාංශු සංරක්ෂණය	165
6.2 පාංශු සංරක්ෂණ ක්මෙර්පායයන්	166 - 171
6.3 ප්‍රජාවගේ දැනුවත්හාවය	171 - 183
6.4 සුදුසු පාංශු සංරක්ෂණ ක්මෙර්පායයයන්	183 - 188
 හත්වන පරිචීදය - නිගමන සහ යෝජනා	189 - 195
7.1 නිගමන	189 - 191
7.2 යෝජනා	192 - 194
 ආක්‍රිත ග්‍රන්ථ නාමාවලිය	195-198
අමුණුම i ප්‍රශ්නාවලිය	i-ix